

2018.09.25 වන දින පෙ.ව. 10.00 ට සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එස්. ඔල්ගා අතුකෝරල මැතිතුමිය
- 3. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. භිකාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 5. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 6. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 7. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සභාගී නොවූ

- 1. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 2. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 3. ගරු කාරක සභික - ශෂිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය
- 4. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී. සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

සභාගී වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 7. කාර්යභාර නිලධාරී- කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 8. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එල්.ඒ ධර්මසේන මයා.
- 9. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.
- 10. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී.ජීනදාස මයා.
- 11. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 12. ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නෙත්ති මයා.
- 13. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ප්‍රියන්ත මයා.
- 14. මහජන සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - ජී.ජී.යූ. දයානන්ද මයා.
- 15. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - බී. උපාලි මයා.
- 16. මහජන සෞඛ්‍ය පරීක්ෂක - - එස්.පී. කෝරලගේ මයා.
- 17. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - කොස්ගම - එන්.ආර්. ඉදුනිල් ප්‍රියන්ත මයා
- 18. පොලිස් පරීක්ෂක - - පී. පුෂ්පකුමාර
- 19. පොලිස් සැරයන් 30039 - - ආර්.කේ. රංජිත් මයා
- 20. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ

කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. AFS හෝල්ඩින්ස් (අක්කර 6) ගල්කොරිය හා රීඩ් ලංකා ආයතනයේ ගල් කොරිය සම්බන්ධයෙන් 2018.07.24 දින පවත්වන ලද ස්ථානීය පරීක්ෂාවේදී නිරීක්ෂණය කරන ලද ගල් වලවල් සම්බන්ධ පරීක්ෂණ වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම වාර්තාව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා අධ්‍යක්ෂ මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමුකරන ලද අතර 2018 වර්ෂය සඳහා මෙම ආයතනයට ලබාදී ඇති වෙළඳ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඒ බව අදාළ පොලිස් ස්ථානයට දන්වා යැවීමට තීරණය කරන ලදී.
2. ජනාවාස ප්‍රදේශයක ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම නිසා එයින් ඇතිවන ජනතා පීඩාව සම්බන්ධවයි යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.07.23 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපියට අදාළව මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කළ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ අනුව කටයුතු කිරීමට අදාළ හිමිකරු වෙත දන්වා යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
3. 2018.04.26 දිනැතිව රණවිරුගම හරහා ගලා බසින අපවිත්‍ර ඇල මාර්ගය පිරිසිදු කර ගැනීම යන හිසින් යුතු ලිපිය සම්බන්ධයෙන් කළුඅග්ගල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.සී.එස්. වීරසේකර මයාගේ වාර්තාව සහ ස්වර්ණ ජයන්ති රණවිරුගම සුභසාධක සමිතිය විසින් සාලාව යුධ හමුදා කඳවුර වෙත යොමු කරන ලද ලිපියද සම්බන්ධයෙන් පවත්වන ලද ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව මූලස්ථාන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී ඔවුන් අප ජලය බැහැර කිරීමට පිරිපහදු කිරීමේ වළක් ඉදිකරමින් පවතින බවත් මාස දෙකක් වැඩ අවසන් කරන බවත් දන්වා සිටින ලදී. ඒ අනුව සති දෙකකින් පසු මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමටත්, මාස 02 කට පසු වැඩ අවසන් කර නිසි පරිදි අප ජලය බැස යන්නේද පරීක්ෂා කිරීමටත් මෙම තීරණය සම්බන්ධයෙන් බ.කා.ස (බට කාර්ය සම්පාදක) අණසක මූලස්ථානයේ ආඥාපති හා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය දැනුවත් කිරීමටත් තීරණය කරන ලදී.
4. “අප වෙත සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධවයි” යන හිසින් යුතුව පාදුක්ක, පිටුම්පේ, නො. 159/බී හි පදිංචි අනුර ජයසූරිය මහතා විසින් මාගා ආයතනයේ ජලනල එළීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් නොවීම හේතුවෙන් කාණුව පිළිසකර කර ගැනීමට නොහැකි වී ඇති බව දක්වමින් යොමු කරන ලද ලිපියට අදාළව පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් අදාළ උපදෙස් ලබාදුන් බවට කාරක සභාව දැනුවත් කරන ලදී
5. පාදුක්ක, හල්පේ, නො. 315/බී හි පදිංචි ජී.ඩී. කිත්සිරි මහතා විසින් “හේවාගම් වත්ත මාර්ගය පස් ප්‍රවාහනය සඳහා අවසර දී ඇති අනුමැතිය අළුත් කරගැනීම සඳහා” යන හිසින් යුතුව 2018.06.29 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළව පස් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මාර්ගය දැඩිලෙස අබලන් වී ඇති බැවින් තැන්පත් මුදල යොදවා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට ඇස්තමේන්තු සකස් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී. මේ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි නීතිමය

ක්‍රියාමාර්ගයන් ආරම්භ වී ඇති බැවින් එම කටයුතු අවසන් වීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකිරීම වඩා සුදුසු බවත් තීරණය කරන ලදී.

6. යෝජිත කළුගල් කර්මාන්තය - ඩබ්.කේ.කේ. ඉංජිනේරුන්ගේ කම්පැනි (පුද්) සමාගම, හංවැල්ල වත්ත, පැල්පොලමුල්ල, මාවතගම, පාදුක්ක යන හිසින් යුතුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WPO/CM/07/ 01/93/2017 යටතේ 2018.08.01 දිනැතිව 2018.07.12 දින පවත්වන ලද දෙවන තාක්ෂණික කමිටු රැස්වීම් වාර්තාව ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයට අදාළ වැඩ අධිකාරීතුමියගේ වාර්තාවේ දැක්වෙන නිර්දේශයන් අදාළ ආයතනයන්ට දන්වා යැවීමට තීරණය කරන ලදී.
7. “ශ්‍රී මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම - ස්ථානීය පරීක්ෂාව සම්බන්ධවයි” යන හිසින් යුතුව කොස්ගම, අළුත්අම්බලම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් කොස්ගම, රංඳෙවිගම පාර, සන්රයිස් පාර්ක් දරණ ස්ථානයේ ශ්‍රී නැමති අය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී මෝටර්ස් ආයතනය සම්බන්ධයෙන් 2018.08.10 දින කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් මාවතගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.අයි.ආර්. හෙට්ටිගේ මහතා සමඟ කළ ස්ථානීය පරීක්ෂණ වාර්තාව අනුව බලපත්‍ර ලබාගන්නා තෙක් තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් ලබාදී ඇති අතර එය මේ වනවිට ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බලන මෙන් ආදායම් පරිපාලක මහතාට දන්වා සිටින ලදී.
8. “අවිස්සාවේල්ල ආයෝජන කලාපය තුළ පිහිටි Teejay Lanka PLC ආයතනයෙන් ඉවත් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු පැවති හීස් බැරල් හා වෙනත් අපද්‍රව්‍ය අනවසරයෙන් ගබඩා කර තබාගැනීම හා අලෙවි කිරීම” යන හිසින් යුතුව පුවක්පිටිය, හිඟුරල, දිගපත පාර, අංක 617/10 හි පදිංචි ඊ. ගාමිණී උදයකුමාර මහතා ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලබාදී නොමැති බැවින් අදාළ වාර්තාව ලබාදෙන ලෙස දැනුවත් කරන ලදී.
9. “අසල්වැසි නිවසේ අපද්‍රව්‍ය සහිත ජලය මගේ ඉඩමට එවීම” යන හිසින් යුතුව පාදුක්ක, පිටුම්පේ උතුර, අංක 167 හි පදිංචි ජයන්ත වන්දකුමාර වනිගසූරිය මහතා විසින් පාදුක්ක පිටුම්පේ මීගහ ළඟ ඇති ඔහුගේ ඉඩමට අසල්වැසි නිවසේ වහලයෙන් හා කාණු හරවා අපද්‍රව්‍ය සහිත ජලය එවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශ සහිතව මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව විත්තිකරුගේ ඉඩමෙන් පිටවන අප ජලය නිසි පරිදි බැහැර කිරීමට අප ජලය උරා ගැනීමේ වළක් දින 14 ක් ඇතුළත ඉදිකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට පිටපත් සහිතව අදාළ විත්තිකරු වන අනුර ජයසූරිය මහතාට දන්වා යැවීමට තීරණය කරන ලදී.
10. “පදිංචි නිවස ඉදිරිපිට කාණුවෙහි ජලය රැඳීම සම්බන්ධවයි” යන හිසින් යුතුව කොස්ගම, ඉහළ කොස්ගම, “හේමන්ත” හි පදිංචි කේ. හේමලතා මහත්මිය විසින් 2018.07.30 දිනැතිව මීන් පෙර දී එවන ලද 2002-10-04 හා 2013-07-31 දිනැති ලිපිවල පිටපත් සමඟ නිවස ඉදිරිපිට ඇති කාණුව සුද්ධ පවිත්‍ර කරදෙන ලෙස සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාවට පිටපත් සහිතව ඉදිරිපත් කරන ලද

ලිපියට අදාළව කාණුවේ ජලය රැඳෙන බවත් එම නිසා මදුරුවන් බෝවිය හැකි බැවින් මේ පිළිබඳව පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීතුමියට දන්වා සිටින ලදී.

- 11. හංවැල්ල, නිරිපොල, ශා. මරියා මාවත, අංක 185/1 හි පදිංචි ඩබ්.ඩී.සී. ලෝරන්ස් මහතා විසින් 2018.08.09 දිනැතිව හංවැල්ල, නිරිපොල, ගල් අමුණ පාරේ පදිංචි ඩී.ඩී. ෂර්ලි ක්ලැරන්ස් යන අය විසින් පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල හේතුවෙන් ප්‍රදේශවාසීන් ඉමහත් අපහසුතාවයට පත්ව ඇති බව දක්වමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලබාදී නොමැති බැවින් වාර්තාව මිලිඟට කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැනුවත් කරන ලදී.
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ දැනුම්දීම පරිදි ඉහළ කොස්ගම, අළුත්අම්බලම ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යන ස්ථානය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා සොයා බලන ලද අතර මේ සම්බන්ධයෙන් මූලස්ථානාධිපති පොලිස් පරීක්ෂක - අවිස්සාවේල්ල වෙත ලිපි මගින් දැනුම් දීමටත් කොස්ගම පොලිස් ස්ථානය වෙත පිටපත් යැවීමටත් තීරණය කරන ලදී.
- 13. පහත්ගම වැසිකිළිය ළඟ පවත්වාගෙන යනු ලබන වඩේ විකුණා ජංගම කඩය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා සොයා බලා නිවේදන නිකුත් කළ බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

- 1. “ඌරු කොටුවක් ඉදිකිරීම හේතුවෙන් සිදුවන සෞඛ්‍ය හා පරිසර හානිය වළක්වා ගැනීම සඳහා” යන හිසින් යුතුව වග, මාවල්ගම, අංක 68 හි පදිංචි නිල්මිණි සුරවීර මහත්මිය විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ 118/1, නෙළුවත්තුව, වග හි පදිංචි ආර්.ඒ. සුපුන් කාන්තාව රූපසිංහ යන අය විසින් කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන අතර එයටම ඌරන් ඇති කිරීමේ කොටුවක් ඉදිකරන බැවින් එමගින් විශාල පරිසර හානියක් හා ජනතාව මහත් පීඩාවට පත්වන බව දක්වමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 2. සීතාවක බලප්‍රදේශයට අයත් කොස්ගම සහ පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ තුළ වර්ධනය වෙමින් පවතින ඩොංගු උවදුර මර්දනය කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති ඩොංගු මර්දන ව්‍යාපෘතියේ කාල සීමාව දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ව්‍යාපෘතියේ කාල සීමාව 2018.11.01 දින සිට 2019.04.30 දින දක්වා මාස 06 ක් දීර්ඝ කිරීම සඳහා ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

3. “පීඩාකාරී බෝක්කුව ඉවත්කර මාර්ගය දෙපස කාණු පද්ධතියක් ඉදිකරවා ගැනීම” යන හිසින් යුතුව කොස්ගම, කනම්පැල්ල, අංක 108 හි පදිංචි ප්‍රවීණ මාධ්‍යවේදී (ලංකාදීප) සෝමසිරි චන්ද්‍රසේන මහතා විසින් 2018.07.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, පෙරදී අධිකරණයේ ලබාදුන් තීන්දුව ප්‍රකාර අඩි 4 x 2 කොටුව වෙනුවට 2 x 2 කොටුවක් පවතින බවත් දින 14 ක් ඇතුළත දැල් ආවරණය ඉවත් කර ජලය බැසයාමට සලස්වන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

4. “කොස්ගම විලේප් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන හිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේප්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධ වීමට හේතු දක්වමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ බලපත්‍ර ඉදිරිපත් කරන ලෙස පොලිතින් කර්මාන්ත ශාලා හිමිකරු එච්. එම්. ඒ. කුමාර මහතාට දැන්වීමටත් එතෙක් මෙම කර්මාන්තශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවිකිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු අත්හිටුවන ලෙස විදුලි බල මණ්ඩලයට සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත දන්වා යැවීමට ද තීරණය කළ අතර, මේ සඳහා ආදායම් පරීක්ෂකගේ හා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක හා තාක්ෂණ නිලධාරී සවිස්තර වාර්තා ලබාගැනීමට ද තීරණය කරන ලදී.

5. පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ ආර්.ඒ. සුසන්ත කුමාර නැමති අය විසින් සත්ව ගොවිපලක් පවත්වාගෙන යාම පිළිබඳව පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.06.19 දින ලද පැමිණිල්ලකට අදාළව 2018.07.03 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂයේ අනාවරණය වූ කරුණු සඳහන් කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00159/2018 යටතේ 2018.08.29 දිනැතිව ලබාදුන් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

6. නිදහස් මාවත, නො. 37/15 දරණ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන විජිත මෝටර්ස් ඇන්ඩ් ඉංජිනියරිස් සමාගම හේතුවෙන් පාරිසරික හානි සිදුවන බවට මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.02.09 දින ලද පැමිණිල්ලකට අදාළව 2018.04.06 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂයේ අනාවරණය වූ කරුණු සඳහන් කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00048/2018 යටතේ 2018.08.08 දිනැතිව ලබාදුන් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. කොස්ගම, පහළ කොස්ගම, අංක 367/ඒ1 දරණ ස්ථානයේ වන්න රොයිස් මහතා විසින් පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව 2018.05.31 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේ අනාවරණය වූ කරුණු සඳහන් කර ගොවිපල තුළ මනා පාලන තත්වයක් පවත්වා ගනිමින් පාරිසරික දූෂණ හා පීඩාකාරී තත්වයන් පාලනය කර, ගොවිපල උක්ත ස්ථානයේ පවත්වාගෙන යාමට අදාළව සීතාවක ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් වෙළඳ බලපත්‍රයේ පිටපතක් ද සමඟ නිසිලෙස සම්පූර්ණ කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත්‍රයක් ලබාදෙන ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00179/2018 යටතේ 2018.08.20 දිනැතිව ලබාදුන් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. “පුස්ඇලි ඔය අවට පහත්බිම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධව” යන හිසින් යුතුව පාදුක්ක දුකටපත් අභිංසක ජනතාව විසින් සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පිටපත් සහිතව පාදුක්ක හංවැල්ල පාරේ මැල්වත්ත පාලම පහළ පහත්බිම් හා ඇල රක්ෂිතය අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාර්තාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටත් එහි පිටපත් පාදුක්ක පොලිසියට හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්තුමාටත්, පාදුක්ක සම්බන්ධීකරණ කමිටුව වෙත යැවීමටත් තීරණය කරන ලදී.

9. පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් “Special Mosquito Controlling Programme 26th September to 02nd October 2018” යන හිසින් යුතුව අංක PL/15/1/2/VOL.IV යටතේ 2018.09.10 දිනැතිව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් 2018.09.26 දින සිට 2018.10.02 දින දක්වා පැවැත්වීමට කටයුතු කරන ලෙස දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදුන් අතර ඊට අවශ්‍ය සහාය ලබාදීමට තීරණය කරන ලදී.

10. හංවැල්ල, හරස් පාර, සිටිපොයින්ට්, අංක 421 - ඩී හි පිහිටි ‘සුභද’ සුභසාධක සමිතිය විසින් “අයාලේ යන සුනඛයන් සම්බන්ධ දැනුම් දීමයි.” යන හිසින් යුතුව එම ප්‍රදේශයේ අයාලයේ යන සුනඛයන් හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

11. “කැලෑ ඉඩම් නිසා ඇති වී තිබෙන පීඩනය” යන හිසින් යුතුව අවිස්සාවේල්ල, අකරවිට, මුරුතගම, අංක 18/3 හි පදිංචි ඒ.ඒ. මේනක කරුණාරත්න මහතා විසින් 2018.08.02 දිනැතිව කිසිවෙකු පදිංචි වී නොමැති හිස් ඉඩම් හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානම ඉතා වැඩි බවත් කුඩු, ගංජා,

අරක්කු, කසිප්පු, සිගරට වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්, හොරු සහ අසහනකාරයින් එම හිස් ඉඩම් අසල රැඳී සිටින බැවින් ප්‍රදේශවාසීන් මහත් අසහසුකාවයට පත්වන බැවින් එම ඉඩම් එළි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.පී.ඩී.අයි.එස්. පද්මසිලි මැතිතුමිය වෙත යොමුකරන ලදුව එතුමිය විසින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් සොයා එහි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොස්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

12. පාදුක්ක ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය විසින් අංක පා/ඉ/බරාව 2 වෙලුම යටතේ 2018.06.29 දිනැතිව “පාරිසරික හා ජෛව විවිධත්ව උද්‍යාන ව්‍යාපෘතිය සඳහා හෝමාගම, සීතාවක හා පාදුක්ක පිහිටි බරාව රජයේ ඉඩම පවරා ගැනීම” යන හිසින් යුතුව එමහින් ඉල්ලා ඇති ව්‍යාපෘතිය සඳහා එකඟතාවය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා එකඟතාවය ලබාදීමට තීරණය කරන ලදී.

13. “නව කුකුල් ගොවිපල නෙළුවත්තුඩුව ග්‍රාම නිලධාරී වසම” යන හිසින් යුතුව ගරු ඔල්ගා අතුකෝරළ මැතිතුමිය විසින් අංක 440 නෙළුවත්තුඩුව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ දිද්දේණිය නෙළුවත්තුඩුව පාරට යාබදව පිහිටා ඇති රත්මල්ගඟවත්ත නොහොත් මීතුල්ලකැටිය ඉඩම සංවර්ධනය කර කුකුල් ගොවිපලක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එකඟතාවය පළකරමින් නෙළුවත්තුඩුව ග්‍රාම නිලධාරී වසම අවට ගම්වාසීන් විසින් ඉදිරිපත් කරන ලද ලිපිය කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.

14. “කොස්ගම මහා විද්‍යාලය ඉදිරිපිට ඇති කාණුව සකස් කර ගැනීම.” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 2018.09.25 දිනැතිව කොස්ගම මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ජලය බැස යන කාණු පද්ධතිය පස් වලින් වැසී ඇති බැවින් පැමිණෙන ජලය ප්‍රධාන මාර්ගය හරහා ගලා බසින බවත් එම නිසා වාහන අනතුරු පවා සිදුවීමට ඉඩ ඇති බැවින් කාණු පද්ධතිය සකස් කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

15. “මගී ප්‍රවාහන බස් රථ නවතන ස්ථානයක් ලබාගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 2018.09.25 දිනැතිව මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට බස්රථවලට යාම සඳහා අළුත්අම්බලම පල්ලිය ළඟට හෝ මිරිස්වත්ත හංදියට යාමට සිදුවන බැවින් අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ 51/2 හා 51/3 යන මිරිස්වත්ත පෙනිබොත් වත්තට යන ස්ථානයේ මගී බස්රථ නවතා ගැනීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

16. “අනවසරයෙන් වැසි ජලය බැහැර කිරීම” යන නීසින් යුතුව වග, පින්තවල උතුර, අංක 112/1 හි පදිංචි ආර්.පී. ප්‍රසන්න ලක්මාල් මහතා විසින් 2018.09.25 දිනැතිව ඔහුගේ ඉඩමට අසල නිවසෙහි පදිංචි ආර්.පී. කුමුදු ප්‍රියශාන්ත යන අය ඔහුගේ වහලයේ වැසි ජලය නිකාමනාම ඔහුගේ ඉඩමට ගලා ඒමට සලස්වා ඇති බැවින් මහත් අපහසුතාවයට පත්ව ඇති බව දක්වමින් ඡායාරූප ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

17. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී භංවැල්ල විසින් 2018 අගෝස්තු මස භංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	04
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	5725
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව - තෙත්	774
	වියළි 676
පරීක්ෂා කරන ලද රාජ්‍ය ආයතන සංඛ්‍යාව	10
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	91
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	889
නිකුත් කල නිවේදන ගණන	253
නඩු පැවරු ගණන	74
දඩ මුදල	රු. 148,000/-
ධූමායනය කල සංඛ්‍යාව	04

2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් 2018.09.22 දිනැතිව යොමු කරන ලද 2018 අගෝස්තු මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	13
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	2881
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	539
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	42
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	514
නිකුත් කල නිවේදන ගණන	21
නඩු පැවරු ගණන	04
දඩ මුදල	රු. 8,000/-

18. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසල ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 අගෝස්තු මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසල ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිවක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසල ප්‍රමාණයකිලෝ	77040
02	නිෂ්පාදනය කල කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	5495
03	අලෙවි කල ප්‍රමාණය කි.ලෝ.	4760
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණයකි.ලෝ.	735
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	95200

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසල ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 අගෝස්තු මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසල ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	12412
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	35480
03	වීදුරු කි.ලෝ.	32000
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	68
05	ටින් බෙලෙක්ක කි.ලෝ	4759
06	බියර් ටින් කි.ලෝ.	457
07	පෙට් බෝතල් කි.ලෝ	2142
08	පොල් කටු කි.ලෝ	816
09	වීදුලි උපකරණ කි.ලෝ.	385
10	CFL බල්බ් කි.ලෝ	114
11	ගෝනි උර කි.ලෝ.	89
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදිරන කසල ප්‍රමාණය කි.ලෝ.	6600
	මුළු එකතුව	95322
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	362923
14	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසල ප්‍රමාණය කිලෝ.	125997

03. සාකච්ඡා සටහන්.

1. කාරක සභාව විසින් නියම කරනු ලබන ස්ථානීය පරීක්ෂණයන් සඳහා කාරක සභා මන්ත්‍රීවරුන්ගේ පැමිණීම ඉතා අඩුවීම හේතුවෙන් අදාළ නිර්දේශ ගැනීමේදී ගැටළු සහගත තත්වයකට පත්වන බැවින් සියලුම කාරක සභා නියෝජිතවරුන් එම පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස කමිටු

සභාපතිතුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

- 2. අයාලේ යන ගවයින් පිළිබඳව ලැබෙන පැමිණිලි දිනෙන් දින වැඩිවන බැවින් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කාරක සභාව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය (මෙහා පොලිස්) වෙත දන්වා මේ සඳහා සහයෝගය ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 3. පිලිප් ගුණවර්ධන මාවතේ සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගය දෙපස කාණුව ශුද්ධ පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
- 4. හංවැල්ල වෙළඳ සංකීර්ණයේ පවත්වාගෙන යනු ලබන මාළු කඩයේ වතුර අක්‍රමවත් ලෙස ගලායාම සම්බන්ධයෙන් ත්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු සභාපතිතුමා දන්වා සිටි අතර ඉතා දුර්ගන්ධයක් වහනය වන බැවින් කඩිනමින් පිරිසිදු කරන ලෙසත් මෙලෙස කටයුතු කිරීම පිළිබඳව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසත් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කරන ලදී.